



කොළඹ විශ්වවිද්‍යාලය - ශ්‍රී පාලි මණ්ඩපය

යෝග්‍යතා පරීක්ෂණය - 2022

අයදුම්පත පිරවීම සඳහා මාර්ගෝපදේශ

විශ්වවිද්‍යාල ප්‍රවේශය - කලා / එස්සී පාඨමාලාව, අධ්‍යයන වර්ෂය 2021/2022

ප්‍රසංග කලා/ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලාව (සිංහල මාධ්‍යය)

2021 අ.පො.ස. (උසස් පෙළ) ප්‍රතිඵල මත

මාර්ගගත අයදුම් පත්‍රය පිරවීමට පෙර පහත සඳහන් උපදෙස් හොඳින් කියවන්න.

1. අයදුම්පත පිරවීම සඳහා හැකි සෑම අවස්ථාවකදීම ඩෙස්ක්ටොප් (desktop) හෝ ලැප්ටොප් (laptop) පරිගණකයක් භාවිතා කරන්න.
2. මාර්ගගත අයදුම්පත පිරවීම සඳහා gmail ගිණුමක් භාවිතා කළ යුතුය.
3. මෙම අයදුම්පත සම්පූර්ණ කිරීමේදී එක් අපේක්ෂකයෙකුට හිමි වන්නේ එක් අවස්ථාවක් පමණක් වන බැවින් විෂයයන් කීපයක් සඳහා අයදුම් කිරීමට අවශ්‍ය වන්නේ නම් අයදුම් කිරීමට අවශ්‍ය සියලුම විෂයයන් එම අවස්ථාවේ ම අයදුම්පතට ඇතුළත් කළ යුතුය. අයදුම්පත ඉදිරිපත් (submit) කිරීමෙන් පසු වෙනස්කම් සිදුකළ නොහැකි බැවින් සහ නැවත අයදුම්පතක් ඉදිරිපත් කළ නොහැකි බැවින් කරුණාකර සියලු විස්තර හොඳින් කියවා ඉදිරිපත් කිරීමට පෙර නිරවද්‍යතාවය පරීක්ෂා කර බලන්න'
4. එක් විෂයයක් සඳහා යෝග්‍යතා පරීක්ෂණ ගාස්තුව වන රු.2,000/- ක මුදල දිවයිනේ ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් හොරණ ලංකා බැංකුවේ අංක 719939 දරණ ගිණුමට බැර කරන ලද මුදල් තැන්පත් පතෙහි (deposit slip) හෝ මාර්ගගත මුදල් ගෙවීම කරන ලද (online payment receipt) පිටපතෙහි ස්කෑන් (scan) පිටපත මේ සමග එවිය යුතුය. [ඔබ විෂයයන් දෙකක් සඳහා පෙනී සිටීමට අපේක්ෂා කරන්නේ නම්, ගාස්තුව රු 4,000/- (රු 2,000/- x 2) කි]. කරුණාකර යෝග්‍යතා පරීක්ෂණයේදී ඉදිරිපත් කිරීම සඳහා මෙම මුදල් තැන්පත් පිටපත / මාර්ගගත මුදල් ගෙවීම කරන ලද පිටපත ඔබ ළඟ තබා ගන්න. ඔබගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය රිසිට් පතෙහි පැහැදිලිව සඳහන් කළ යුතුය.
5. අයදුම්පත පිරවීම ආරම්භ කිරීමට පෙර අපේක්ෂකයා උඩුගත කළ යුතු පහත සඳහන් ලිපි ලේඛණ (JPG හෝ PDF format) සුදානම් කර ගත යුතුය.
 - බැංකු ගෙවීම් කුචිතාන්සිය - ඔබගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය රිසිට් පතෙහි පැහැදිලිව සඳහන් කළ යුතුය.
 - අ.පො.ස.(සාමාන්‍ය පෙළ) ඉංග්‍රීසි සමත් සහතිකය
 - අ.පො.ස.(උසස් පෙළ) 2021 සහතිකය
 - ඔබගේ ජාතික හැඳුනුම්පතෙහි දෙපසෙහිම පැහැදිලි ඡායාරූප
 - මෑතකදී ලබා ගත් පැහැදිලි උඩුකය ඡායාරූපයක්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් මාර්ගගත මාදිලියෙන් ලබා ගත් අ.පො.ස.(උසස් පෙළ) ප්‍රතිඵල ලේඛණ (online results sheets) ද පිළිගනු ලැබේ.

6. උඩුගත කළ යුතු ලිපිගොනු පහත සඳහන් පරිදි නම් කළ යුතුය. සෑම ගොනුවක්ම අපේක්ෂකයාගේ ජාතික හැඳුනුම්පත් අංකයෙන් ආරම්භ කළ යුතුය.

උදා:-

- අ.පො.ස.(උසස් පෙළ) නම් “272222386V_AL” ලෙස
- අ.පො.ස.(සාමාන්‍ය පෙළ) නම් “272222386V_OL” ලෙස
- ජාතික හැඳුනුම්පත ඉදිරිපස නම් “272222386V_IDfront” ලෙස
- ජාතික හැඳුනුම්පත පිටුපස නම් “272222386V_IDrear” ලෙස
- ඡායාරූපය නම් “272222386V_Photo” ලෙස
- බැංකු ගෙවීම් කුවිතාන්සිය නම් “272222386V_slip” ලෙස

7. යෝග්‍යතා පරීක්ෂණය සඳහා සුදුසුකම් ලබන අයදුම්කරුවන් සඳහා මෙම පරීක්ෂණය පැවැත්වෙන දිනය, ක්‍රමවේදය සහ විභාග ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමට උපදෙස් ඔබගේ විද්‍යුත් ලිපිනය මගින් දැනුවත් කරනු ලැබේ. නිවැරදිව සම්පූර්ණ කරන ලද විභාග ප්‍රවේශ පත්‍රයේ මුද්‍රිත පිටපතක් විභාගය සඳහා ඉදිරිපත් කිරීමට ඔබ ලඟ තබා ගත යුතුය.

8. අයදුම්පත පිරවීම සම්බන්ධයෙන් හෝ යෝග්‍යතා පරීක්ෂණය සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් පවතීනම් 034-2212919 යන දුරකථන අංකය මගින් විමසන්න.

ශ්‍රී පාලි මණ්ඩපය
කොළඹ විශ්වවිද්‍යාලය
වෑවල, හොරණ.
2022.09.07